

ඇදවැටීම් මගින් මොලයේ සෙලවීමක්/ නදබල කම්පනයක් ඇතිවිය හැක.

නිසං, බෙල්ලට හෝ ශරීරයට අතිවන ජර්භල ඝට්ටනයක් මගින් නිස්කබල තුල මොලයේ සෙලවීමක් සිදුවිය හැක. මේ මගින් නාවකාලික සිහිසුන් බවක් හෝ නදබල කම්පනයක් ඇතිවීමට හැකියාවක් තිබේ.

සෑම කම්පනයකට පසුම එකිනෙකට වෙනස් ලක්ෂණ පහල වේ.

සිහිසුන් වීමකින් තොර කම්පනයන් ඇතිවීමට ද හැකියාවක් ඇත.

හදුනා ගතහැකි ලක්ෂණ



- නාසෙල්වී වැනිරි සිටීම/සිහිසුන් වීම
- නැගිටීමට ඇතිවන අපහසුතාවය නැගිටීමට කල්ගත වීම
- මහන්සිය/නිදබර ගතිය



- පැකිලි වැටෙන ස්වභාවය
- සමබරතාවය ගිලිහීම



- නිස අල්ලාගෙන සිටීම
- නිසරදය/ නිසේ වේදනාවක් ඇතිවීම



- පෙනීමේ වෙනසක්/ අපහසුතාවක් ඇතිවීම
- මතසේ කැලඹුණු ස්වභාවය/ නොහික්මුණු ස්වභාවය

ඉක්මන් සත්කාර ලබාගතයුතු අවස්ථා හදුනාගන්න.



- බෙල්ලේ වේදනාව
- දැඩි නිසරදය
- පෙනීමේ වෙනස්කම්



- වමනය



- සිහිමදි ස්වභාවය
- අපසමාර ස්වභාවය



- ආවේගශීලී බව/ කලබල ස්වභාවය

දැඩි කම්පන ස්වභාවය හා ලක්ෂණ සති 4 ක කාලයක් ඇතුලත පහව යා හැක

ඇදවැටීමක් මගින් ඔබගේ නිස වැදීමකට ලක් නොවුනත්, මෙවන් දැඩි කම්පනයක් ඇතිවීමට හැකියාවක් පවතී. ඔබ එම අවස්තාවේ මෙම කම්පන ස්වභාවය හදුනා නොගන්නත්, කල්යාණ ම ඔබ හට ලක්ෂණ පහල විය හැක. ඔබට ශරීරයේ යම් වෙනසක්, අපහසුතාවක් දැනේනම්, කඩිනමින් සත්කාර ලබාගන්න, නැත්නම් ළගම සිටින පුද්ගලයෙකුට දන්වන්න.